



ෆේර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ්
(සමාගම් අංකය: PB5180)
ඇක්සස් ටවර්ස් II (14 වන මහල),
නො. 278/4, යුනියන් පෙදෙස, කොළඹ 02,
ශ්‍රී ලංකාව.
දුරකථන: +94 11 2428428 | ෆැක්ස්: +94 11 2438438
විද්‍යුත් තැපෑල (Email): info@fairfirst.lk |
වෙබ් අඩවිය: www.fairfirst.lk

රක්ෂණ නිෂ්පාදන තොරතුරු ලේඛනය (IPID)

මෝටර් රථ වෙළඳ රක්ෂණ ඔප්පුව (Motor Trade Insurance Policy)

මෙම ලේඛනය මගින් ඔබගේ රක්ෂණ ඔප්පුව පිළිබඳ කෙටි සාරාංශයක් සපයයි. සම්පූර්ණ විස්තර සඳහා, කරුණාකර සම්පූර්ණ රක්ෂණ ඔප්පු ලේඛනය (Policy Document) සහ උපලේඛනය (Schedule) පරිශීලනය කරන්න. කිසියම් නොගැලපීමක් හෝ පරස්පරතාවක් ඇති වුවහොත්, රක්ෂණ ඔප්පු ලේඛනයේ (Policy Document) සඳහන් කරුණු බලාත්මක වේ.

1. රක්ෂණ ආවරණ වර්ගය

මෝටර් රථ වෙළඳ රක්ෂණ ඔප්පුව යනු ගරාජ්, වාහන අලෙවිකරුවන්, ආනයනකරුවන් සහ අලුත්වැඩියා කරන්නන් වැනි ව්‍යාපාර සඳහා වූ විශේෂිත රක්ෂණයකි. යම් නිශ්චිත වාහනයක් රක්ෂණය කරනවා වෙනුවට, මෙමගින් ව්‍යාපාරික කටයුතු සඳහා තාවකාලිකව ඔබේ භාරයේ පවතින සහ ඔබේ වෙළඳ තහඩුව (Trade Plate) භාවිත කරමින් මාර්ගයේ ධාවනය වන වාහනවලට සිදුවන හානි සහ ඔබේ නීතිමය වගකීම් ආවරණය කරයි.

2. ප්‍රධාන ප්‍රතිලාභ (ආවරණය වන දෑ)

(i). ඔබේ භාරයේ ඇති වාහනවලට සිදුවන හානි (i කොටස)

- ඔබේ වෙළඳ තහඩුව යටතේ ධාවනය වන වාහනයකට සිදුවන අහඹු අලාභ හානි අපි ආවරණය කරන්නෙමු. ගැටීම්, ගිනි ගැනීම්, මුළු වාහනයම සොරකම් කිරීම් සහ චේතනාන්විතව කරනු ලබන ක්‍රියා මගින් සිදුවන හානි මෙයට ඇතුළත් වේ.

(ii). කෙටින පාර්ශවයන් සඳහා වන ඔබේ නීතිමය වගකීම (ii කොටස)

පහත සඳහන් කරුණු සඳහා ඔබ නීතියෙන් ගෙවීමට බැඳී සිටින වන්දි අපි ආවරණය කරන්නෙමු:

- අනෙකුත් මාර්ග පරිශීලකයින්ගේ මරණය හෝ ශාරීරික තුවාල: සීමාරහිත (Unlimited) ආවරණයක් සහිතයි.
- කෙටින පාර්ශවය දේපළවලට සිදුවන හානි: එක් සිදුවීමකට රු. 15,000 දක්වා (හෝ ඔබේ උපලේඛනයේ ඊට වඩා වැඩි මුදලක් සඳහන් කර ඇත්නම් ඒ දක්වා) ආවරණය කෙරේ.

3. ප්‍රධාන බැහැර කිරීම් / ආවරණය නොවන දෑ (What is NOT Covered)

- **මගීන්ට සිදුවන තුවාල:** මෙය ඉතා වැදගත් බැහැර කිරීම් (Exclusion). ඔබේ වෙළඳ තහඩුව යටතේ ධාවනය වන වාහනයක ගමන් කරන කිසිදු මගියෙකුගේ මරණය හෝ තුවාල සඳහා වන ඔබේ නීතිමය වගකීම මෙමගින් ආවරණය නොවේ.
- **කොටස් සොරකම් කිරීම:** මුළු වාහනයම එකවර සොරකම් නොකළහොත්, අමතර කොටස් හෝ උපාංග සොරකම් කිරීම ආවරණය නොවේ.
- **ඔබේ භාරයේ ඇති දේපළවලට සිදුවන හානි:** වාහනයම i කොටස යටතේ ආවරණය වන අතර, මෙම වගකීම් කොටස මගින් ඔබේ භාරයේ, ආරක්ෂාවේ හෝ පාලනයේ ඇති වෙනත් දේපළවලට සිදුවන හානි ආවරණය නොකෙරේ (උදාහරණයකට, පාරිභෝගිකයෙකුගේ මෝටර් රථය ඇතුළත ඇති ද්‍රව්‍ය).
- **ව්‍යාපාරික මෙවලමක් ලෙස භාවිතය (Tool of Trade):** වාහනයක් මෙවලමක් ලෙස භාවිතා කිරීමේදී (උදා: ටෝ රථයක වින්ච් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී) ඇතිවන වගකීම් ආවරණය නොවේ. ආවරණය හිමිවන්නේ වාහනය ධාවනය වන අවස්ථාවලදී පමණි.
- අධික ලෙස බර පැටවීමෙන් (Overloading) සිදුවන හානි.
- මද්‍යසාර/මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම හෝ නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු විසින් රිය පැදවීම.
- ස්වභාවික ව්‍යසන, කැළඹීම් (Riots) සහ ත්‍රස්තවාදී ක්‍රියා (ඔබේ රක්ෂණ ඔප්පුවට විශේෂයෙන් එකතු කර නොමැති නම්).
- ඔබේ ව්‍යාපාරික පරිශ්‍රය (Premises) තුළදී සිදුවන හානි.
- වෙළෙන්දාගේ බලපත්‍ර කොන්දේසි/ගිවිසුමට අනුව අනුමත කරන ලද නිශ්චිත භාවිතයන් හැර වෙනත් කරුණක් සඳහා වෙළඳ තහඩුව (Trade Plate) භාවිත කර ඇති විට සිදුවන හානි.

4. රක්ෂණ වාරික ගෙවීමේ ක්‍රමය (Mode of payment of premiums)

ඔබේ රක්ෂණ වාරිකය සාමාන්‍යයෙන් වසරක් වන සම්පූර්ණ රක්ෂණ කාල සීමාව සඳහාම එකවර ගෙවිය යුතුය (Single payment)

5. නාමිකයින් / ප්‍රතිලාභීන් සිටීමේ වැදගත්කම

ඔබේ ව්‍යාපාරය තනි අයිතිකාර ව්‍යාපාරයක් (Sole proprietorship) නම්, ඔබේ අන්තිම කැමති පත්‍රය පැහැදිලිව තිබීම වැදගත් වේ. ඔබ මියගියහොත්, රක්ෂණ ඔප්පුව යටතේ ඇති යම් ප්‍රතිලාභයක් හෝ නීතිමය ආරක්ෂාවක් ඔබේ නීත්‍යානුකූල පෞද්ගලික නියෝජිතයින් වෙත (ඔබේ දේපළ වෙළඳාම්/බුද්දලය වෙත) හිමිවේ.

6. කරුණු අනාවරණය කිරීමේදී රක්ෂණ ඔප්පු හිමියාගේ වගකීම්

ඔබේ මෝටර් රථ වෙළඳ ව්‍යාපාරයේ සහ ක්‍රියාකාරකම්වල නිවැරදි ස්වභාවය පිළිබඳව ඔබ සත්‍ය සහ සම්පූර්ණ තොරතුරු ලබා දිය යුතුය. වැදගත් තොරතුරු අනාවරණය කිරීමට අපොහොසත් වීමෙන් ඔබේ හිමිකම්පෑම (Claim) ප්‍රතික්ෂේප වීමට හෝ ඔබේ රක්ෂණ ඔප්පුව අවලංගු වීමට හේතු විය හැක.

7. හිමිකම් පෑමක් (Claim) කිරීමේදී රක්ෂණ ඔප්පු හිමියාගේ වගකීම්

අනතුරක් හෝ අලාභයක් සිදුවුවහොත්, ඔබ පහත දෑ කළ යුතුය:

- **සාධාරණ පූර්වාරක්ෂාවන් ගැනීම:** ඔබේ භාරයේ ඇති යම් වාහනයක් වැඩිදුර අලාභ හෝ හානිවලින් ආරක්ෂා කර ගත යුතු අතර එය ධාවනයට සුදුසු තත්ත්වයේ පවත්වා ගෙන යාම තහවුරු කළ යුතුය.
- **වගකීම භාර නොගන්න:** අපගේ ලිඛිත අවසරයකින් තොරව තෙවන පාර්ශවයකට වරද භාර ගැනීම, යෝජනාවක් කිරීම හෝ කිසිදු මුදලක් ගෙවීමට පොරොන්දු වීම නොකළ යුතුය.
- **සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න:** හිමිකම්පෑම නිරාකරණය කිරීමට අපට අවශ්‍ය සියලුම තොරතුරු සහ සහාය ඔබ ලබා දිය යුතුය.

8. හිමිකම්පෑමකදී අනුගමනය කළ යුතු පියවර

1 වන පියවර : වහාම අප වෙත දැනුම් දෙන්න

- යම් අනතුරක්, අලාභයක් හෝ හානියක් සිදු වූ වහාම ඔබ ෆේර්ෆර්ස්ට් (Fairfirst) වෙත දැනුම් දිය යුතුය.
- සොරකමක් හෝ අපරාධයක් ක්‍රියාවක් සිදුවුවහොත්, ඔබ වහාම පොලීසියටද දැනුම් දිය යුතුය.

2 වන පියවර : අලුත්වැඩියා කටයුතු ආරම්භ නොකරන්න

- අපගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමට පෙර ඔබ කිසිදු අලුත්වැඩියාවක් ආරම්භ කිරීම හෝ අලුත්වැඩියා තක්සේරු (Repair estimates) පිළිගැනීම නොකළ යුතුය.

3 වන පියවර : ලේඛන භාර දෙන්න

- සිදුවීම සිදුවී දින 15 ක් ඇතුළත සම්පූර්ණ කරන ලද හිමිකම් පෝරමය (Claim form) සහ අවශ්‍ය සියලුම ලේඛන අප වෙත භාර දෙන්න.

9. පැමිණිලි සහ දුක්ගැන්වීම් හැසිරවීම :

පියවර 1 - ෆේර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් (Fairfirst Insurance) අමතන්න:

 +94 11 2428282 (පෙ.ව. 8:30 සිට ප.ව. 5:00 දක්වා)

 info@fairfirst.lk

ඔබට පවතින ගැටලු ෆේර්ෆර්ස්ට් හි අවදානම් සහ අනුකූලතා (Risk & Compliance) කණ්ඩායම වෙත යොමු කළ හැකිය.

පියවර 2 - බාහිර පාර්ශවයන් වෙත යොමු කිරීම (ගැටලුව විසඳී නොමැති නම්):

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL)

 +94 11 2335167 |  info@ircs.gov.lk |  www.ircs.gov.lk

රක්ෂණ ඔම්බුඩ්ස්මන් (Insurance Ombudsman)

 +94 11 2505542 / +94 11 2505041 |

 info@insuranceombudsman.lk |  www.insuranceombudsman.lk

10. වැඩි විස්තර සඳහා අප අමතන්න (Contact us for more information)

ෆේර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ් (Fairfirst Insurance Limited)

ඇක්සස් ටවර්ස් II (14 වන මහල), අංක 278/4, යූනියන් පෙදෙස, කොළඹ 02, ශ්‍රී ලංකාව.

☎ 011-2428428 | ✉ info@fairfirst.lk | www.fairfirst.lk

11. වෙනත් යම් තොරතුරක් -

- **කපා හැරීම් / අඩු කිරීම් (Deductible):** වාහනයකට සිදුවන හානියක් වෙනුවෙන් කරනු ලබන යම් හිමිකම්පෑමකදී (Claim), පළමු රුපියල් 1,000 මුදල ඔබ විසින් දැරිය යුතුය.
- **වෙළඳ තහඩුව නිවැරදිව භාවිත කිරීම (Proper Use of Trade Plate):** මෙම රක්ෂණය වලංගු වන්නේ ඔබේ මෝටර් රථ වෙළඳ ව්‍යාපාරයට සම්බන්ධව නීත්‍යානුකූලව භාවිත කරන සහ නීතියෙන් නියම කර ඇති පරිදි ඔබේ වෙළඳ තහඩුව ප්‍රදර්ශනය කර ඇති වාහන සඳහා පමණි.
- **අවලංගු කිරීම (Cancellation):** දින 7 ක පූර්ව දැනුම්දීමක් සහිතව ඔබට මෙම ඔප්පුව අවලංගු කළ හැකි අතර, කිසිදු හිමිකම් පෑමක් සිදු කර නොමැති නම් ඔබට මුදල්වලින් කොටසක් නැවත ලබා ගැනීමට (Partial refund) හිමිකම තිබිය හැක. දින 7 ක පූර්ව දැනුම්දීමක් ලබා දී ඔප්පුව අවලංගු කිරීමට අපටද හැකි අතර, එහිදී ඉතිරි කාලයට සමානුපාතිකව මුදල් නැවත ලබා දෙනු ඇත.

අතිරේක ආවරණ (Additional Covers):

M03 - සියලුම හිමිකම්පෑම් සඳහා වන අතිරේක කැපවීම (All Claims Excess): රක්ෂණකරුගේ වගකීම අදාළ වීමට පෙර, සිදුවන සෑම සිදුවීමක් සඳහාම සඳහන් කර ඇති අතිරේක මුදල (Excess) රක්ෂිතයා විසින් දැරිය යුතුය. රක්ෂණ සමාගම විසින් ගෙවන ලද මෙවැනි යම් අතිරේක මුදලක් රක්ෂිතයාගෙන් අය කර ගැනීමට සමාගමට හිමිකම ඇත.

M30 වැඩවර්ජන, කැළඹීම් සහ මහජන නොසංසුන්කාව (Strike, Riot, Civil Commotion): මෙම ආවරණය මගින් වැඩවර්ජන, කැළඹීම් සහ මහජන නොසන්සුන්තාවයන් නිසා වාහනයට සිදුවන හානි සඳහා ආරක්ෂාව එකතු වන අතර, යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා මෙයින් බැහැර කරනු ලැබේ (ආවරණය නොවේ). වැඩවර්ජන, කැළඹීම් සහ මහජන නොසංසුන්කාව (SRCC) ආවරණය ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් පවත්වාගෙන යන දේශීය වැඩවර්ජන හා ත්‍රස්තවාදී අරමුදල හරහා ලබා දෙනු ලබන්නේ, රක්ෂිතයා මෙම ආවරණ තෝරාගෙන NITF මගින් නියමිත ගාස්තු යටතේ ගණනය කළ අතිරේක වාරිකය ගෙවීමට යටත්ව ය. SRCC ආවරණයට සමාන හෝ අතිරේක ආවරණයක් ලබා දීමට වෙනත් කිසිදු පැහැදිලි හෝ අඟවන ලද ආවරණයක් රක්ෂණකරු විසින් ලබා නොදෙයි.

M30T ත්‍රස්තවාදය (Terrorism): අතිරේක වාරිකයක් සඳහා, ත්‍රස්තවාදී ක්‍රියා මගින් වාහනයට සිදුවන සෘජු හානි ආවරණය කිරීමට මෙමගින් රක්ෂණ ඔප්පුව දීර්ඝ කෙරේ. ත්‍රස්තවාදී ආවරණය ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මගින් පවත්වාගෙන යන දේශීය වැඩවර්ජන හා ත්‍රස්තවාදී අරමුදල හරහා ලබා දෙනු ලබන්නේ, රක්ෂිතයා මෙම ආවරණ තෝරාගෙන හාමුදල මගින් නියමිත ගාස්තු යටතේ ගණනය කළ අතිරේක වාරිකය ගෙවීමට යටත්ව ය. ත්‍රස්තවාදී ආවරණයට සමාන හෝ අතිරේක ආවරණයක් ලබාදීමට වෙනත් කිසිදු පැහැදිලි හෝ අඟවන ලද ආවරණයක් රක්ෂණකරු විසින් ලබා නොදෙයි.

M34 - නිශ්චිත ස්වාභාවික ආපදා ආවරණය (Specified Natural Perils Cover): සුළි, සුළං, භූමිකම්පා, සුනාමි, ගංවතුර සහ නායයෑම් වැනි නම් කරන ලද ස්වාභාවික ආපදාවලින් සිදුවන හානි ඇතුළත් කිරීමට රක්ෂණය දීර්ඝ කරයි.

M80 - අහඹු හානි සඳහා වන අතිරේක කැපවීම (Accidental Damage Excess): රක්ෂණකරුගේ වගකීම අදාළ වීමට පෙර, අහඹු ලෙස සිදුවන සෑම හානියක් සඳහාම සඳහන් කර ඇති අතිරේක මුදල (Excess) රක්ෂිතයා විසින් ගෙවීම අනිවාර්ය කරයි.

M35 - ඇදගෙන යාමේ ගාස්තු (Towing Charges): රක්ෂිත හානියකින් පසු වාහනය ඇදගෙන යාම සඳහා වන ගාස්තු වෙනුවෙන් ගෙවිය හැකි උපරිම මුදල, රක්ෂණ උපලේඛනයේ (Schedule) සඳහන් පරිදි වැඩි කරයි.

M37 - තෙවන පාර්ශවීය දේපළ හානි (Third Party Property Damage)(රක්ෂිත මෝටර් රථ වෙළඳ තහවුරක් සහිත වාහනයක් භාවිතා කිරීමෙන් තෙවන පාර්ශවයකගේ දේපළවලට සිදුවන හානි සඳහා වන නීතිමය වගකීම, එක් අනතුරකට නියමිත සීමාව දක්වා ආවරණය කරයි.

M54 - වායු බෑග් (Airbag) සඳහා වන අතිරේක ආවරණය: රක්ෂිත සිදුවීමකදී හානියට පත්වන වායු බෑග් (දෘරඉපී) නැවත සවි කිරීමේ පිරිවැය සඳහන් කළ සීමාව දක්වා ආවරණය කිරීමට දීර්ඝ කෙරේ.

සටහන: බැහැර කිරීම (Exclusions), කොන්දේසි සහ නියමයන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු සඳහා කරුණාකර 'ෆේර්ෆර්ස්ට් මෝටර් රථ වෙළඳ රක්ෂණ ඔප්පු' ලේඛනය (Fairfirst Motor Trade Insurance Policy document) පරිශීලනය කරන්න.

**මෙම ලේඛනය සාමාන්‍ය අවබෝධය සඳහා පමණක් සරල ආකෘතියකින් සකස් කර ඇත. කිසියම් පැහැදිලි කිරීමක්, අර්ථ නිරූපණයක් හෝ විෂමතාවක් (විශේෂත්වයක්/පරස්පරයක්) මතු වුවහොත්, නිල ඉංග්‍රීසි රක්ෂණ ඔප්පු පාඨය බලපැවැත්වෙන අතර, සම්පූර්ණ නියමයන්, කොන්දේසි, බැහැර කිරීම් සහ ආවරණ විස්තර සඳහා සැමවිටම එය පරිශීලනය කළ යුතුය.